

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

60 S I, II

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2020
கல்விப் பொதுத் தராதரப் பத்திர (சாதாரண தர)ப் பரீட்சை, 2020
General Certificate of Education (Ord. Level) Examination, 2020

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I, II
வணிகக் கல்வியும் கணக்கீடும் I, II
Business and Accounting Studies I, II

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය II

වැදගත් : උපදෙස් දී ඇති පරිදි ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න. ඊට වැඩියෙන් ලියා ඇති පිළිතුරු, අයදුම්කරු විසින් කපා හැර නොමැති අවස්ථාවලදී ලකුණු නොකර ම කපා හරිනු ලැබේ.

- * පළමුවන ප්‍රශ්නය ඇතුළුව I කොටසෙන් ප්‍රශ්න දෙකක් ද, II කොටසෙන් ප්‍රශ්න දෙකක් ද බැගින් තෝරාගෙන ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.
- * පිළිතුරු පැහැදිලි අත් අකුරින් ලියන්න.

1. පහත සිද්ධිය ඇසුරෙන් අංක (i) සිට (x) දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

පරිසර කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙකු වන සිරි, පියාට අයත් විශාල පුවක් වත්තේ පුවක් ගස්වලින් වැටෙන කොළපත්වලින් කෑම ඇසුරුම් පෙට්ටි සැකසීමට තීරණය කළේ ය. තම සොයුරිය වන ලක්මිණි ද සමඟ පුවක් වත්තේ වැටෙන කොළපත් එකතු කර, ඒවා සෝදා පිරිසිදු කර, වේලා, පදම්කොට කෑම ඇසුරුම් පෙට්ටි සකස් කිරීමේ ව්‍යාපාරයක් 'සිරිලක් නිෂ්පාදන' නමින් 2020 මාර්තු 01 දින ආරම්භ කර අවශ්‍ය සේවකයින් බඳවා ගන්නා ලදී. සිරි හා ලක්මිණි රු. 50 000 බැගින් යොදා ව්‍යාපාරය ආරම්භ කළ අතර, එදිනම සිරි සතුව තිබූ රු. 300 000 ක් වටිනා කුඩා ලොරි රථය ද ව්‍යාපාරයට යොදවන ලදී.

2020 මාර්තු මාසයේ කෑම ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනයට අදාළ ගනුදෙනු පහත දැක්වේ.

- කෑම ඇසුරුම් පෙට්ටි සකස් කිරීමේ, ඇලවීමේ හා පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය අත්පිට ගැනුම්..... රු. 18 000
- කෑම ඇසුරුම් පෙට්ටි සකස් කරන්නාගේ මාසික වැටුප් ගෙවීම්..... රු. 20 000
- මාර්තු මාසයේ විදුලි බිල්පත (මාර්තු 31 දින වන විට ගෙවා නොමැත.)..... රු. 4 000
- කෑම පෙට්ටි අවුල් සඳහා ගෙවූ පිරිවැය..... රු. 30 000
- කෑම පෙට්ටි අවුල් මසකට රු. 1 000 බැගින් ක්ෂය කළ යුතු ය.

2020 මාර්තු මාසයේ නිෂ්පාදිත බෙදාහැරීමට අදාළ ගනුදෙනු පහත දැක්වේ.

- රියදුරු වැටුප් ගෙවීම්..... රු. 30 000
- ලොරි රථයේ ඉන්ධන හා නඩත්තු වියදම් ගෙවීම් රු. 20 000
- බෙදා හැරීමේ ලොරි රථය වාර්ෂිකව 20% බැගින් ක්ෂය කළ යුතු ය.

කෑම ඇසුරුම් පෙට්ටි සුපිරි වෙළෙඳසැල්වලට ණය පදනම මත බෙදා හරිනු ලැබේ. මාර්තු මාසයේ දී කෑම ඇසුරුම් පෙට්ටි 600 ක් නිෂ්පාදනය කර ඇති අතර, එක් ඇසුරුමක් රු. 200 බැගින් සියලුම කෑම ඇසුරුම් පෙට්ටි 10% ක වෙළෙඳ වට්ටමකට යටත්ව බෙදා හැර ඇත.

2020 මාර්තු 31 දිනට ඉතිරි කෑම ඇසුරුම් පෙට්ටි සකස් කිරීමේ, ඇලවීමේ හා පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය රු. 7 000 කි. පොලිතින් හා ප්ලාස්ටික් කෑම ඇසුරුම් පෙට්ටි තහනම් කිරීමට රජය ගත් තීරණය සමඟ සිරිලක් නිෂ්පාදන සඳහා ඉල්ලුම ඉහළ යමින් පවතී.

(i) (අ) 'සිරිලක් නිෂ්පාදන' ව්‍යාපාරය සපුරාලනු ලබන මූලික මිනිස් අවශ්‍යතාව කුමක් ද?

(ආ) ඉහත (i) (අ) සඳහා ඔබ සඳහන් කළ මූලික මිනිස් අවශ්‍යතාව 'සිරිලක් නිෂ්පාදන' ව්‍යාපාරය විසින් සපුරාලන ආකාරය සඳහන් කරන්න.

[අවමයෙන් පිටුව බලන්න.

- (ii) 'සිරිලක් නිෂ්පාදන' ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කරනු ලබන කෑම ඇසුරුම් පෙට්ටිවලට අදාළව පහත සඳහන් නිෂ්පාදන සාධක සඳහා නිදසුන බැගින් ලියන්න. (පිළිතුරු සැපයීමට පහත ආකාරයේ වගුවක් භාවිත කරන්න.)

නිෂ්පාදන සාධකය	නිදසුන
1. භූමිය	
2. ප්‍රාග්ධනය	

- (iii) (අ) 'සිරිලක් නිෂ්පාදන' ව්‍යාපාරයේ ශක්තියක් සහ අවස්ථාවක් ලියන්න.
(ආ) ඉහත සිද්ධියේ ඇතුළත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර සඳහා නිදසුන් දෙකක් ලියන්න.
- (iv) 'සිරිලක් නිෂ්පාදන' ව්‍යාපාරය ඇසුරෙන්,
(අ) අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍ය වන 'නිෂ්පාදනය' සහ 'මිල' සඳහා නිදසුන බැගින් ලියන්න.
(ආ) කළමනාකරණ කාර්ය වන 'සැලසුම්කරණය' සහ 'සංවිධානකරණය' සඳහා නිදසුන බැගින් ලියන්න.
- (v) (අ) 2020 මාර්තු 01 දිනට 'සිරිලක් නිෂ්පාදන' ව්‍යාපාරයේ ප්‍රාග්ධනය කොපමණ ද?
(ආ) 2020 මාර්තු 01 දිනට 'සිරිලක් නිෂ්පාදන' ව්‍යාපාරය සතු වත්කම් දෙකක් ලියන්න.
- (vi) 'සිරිලක් නිෂ්පාදන' ව්‍යාපාරයේ 2020 මාර්තු මාසයේ විකුණුම් සටහන් කිරීමට අදාළ ද්විත්ව සටහන වටිනාකම් සමග ලියන්න.
- (vii) (අ) 'සිරිලක් නිෂ්පාදන' ව්‍යාපාරය භාවිත කරන මූලික සටහන් පොතක් ලියන්න.
(ආ) ඉහත (vii) (අ) සඳහා ඔබ සඳහන් කළ මූලික සටහන් පොතේ ඇතුළත් කරන ගනුදෙනුවක් සිද්ධියෙන් උපුටා ලියන්න.
- (viii) 2020 මාර්තු මාසයේ නිෂ්පාදනය කළ එක් කෑම ඇසුරුමක පිරිවැය ගණනය කරන්න.
- (ix) 'සිරිලක් නිෂ්පාදන' ව්‍යාපාරයේ 2020 මාර්තු මාසයේ ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කරන්න.
- (x) 'සිරිලක් නිෂ්පාදන' ව්‍යාපාරයේ 2020 මාර්තු 31 දිනට මුළු හිමිකමේ වටිනාකම සහ මුළු වගකීම්වල වටිනාකම වෙන වෙනම ලියන්න.

(ලකුණු 02 × 10 = 20 යි)

I කොටස - ව්‍යාපාර අධ්‍යයනය
(ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න.)

2. (i) ඒක පුද්ගල ව්‍යාපාරයක දැකිය හැකි ලක්ෂණ දෙකක් ලියන්න. (ලකුණු 02 යි)
- (ii) පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.
(අ) මිනිස් අවශ්‍යතා සීමිත වන අතර මිනිස් වුවමනා සංකීර්ණ වේ.
(ආ) ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කළින් ව්‍යාපාර අවස්ථා හඳුනාගත හැකි ය.
(ඉ) නිෂ්පාදන ව්‍යාපාරයක ගොඩනැගිල්ල, නිෂ්පාදන සාධකයක් වන භූමියට අයත් වේ.
(ඊ) ව්‍යාපාර සංවිධාන එහි හිමිකාරීත්වය අනුව ඒක පුද්ගල සහ හවුල් ව්‍යාපාර ලෙස වර්ග කර දක්වයි. (ලකුණු 02 යි)
- (iii) පහත දැක්වෙන්නේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුදත් සිදුකරනු ලැබූ කාර්ය දෙකකි.
1. මාර්ගගත (Online) ක්‍රමයට ව්‍යාපාර අධ්‍යයනය විෂයයට අදාළ පාඩමකට සහභාගී වීම
2. නැගණිය සමඟ ගිවාරය වාදනය කිරීම
ඉහත එකිනෙක කාර්යවලින් ගම්‍ය වන මිනිස් අවශ්‍යතාව සඳහන් කර, ඒවා සපුරාගෙන ඇති ආකාරය ලියන්න. (පිළිතුරු ලිවීම සඳහා පහත ආකාරයේ වගුවක් භාවිත කරන්න.)

මිනිස් අවශ්‍යතාව	එය සපුරාගෙන ඇති ආකාරය
1.	
2.	

(ලකුණු 02 යි)

- (iv) 'විකුම් රබර් නිපැයුම්' ව්‍යාපාරයේ හිමිකරු විකුම, ඉහළ යන ඉල්ලුමට මුහුණ දීම සඳහා සිය ව්‍යාපාරය පුළුල් කිරීමේ අදහසින් බැංකු ණයක් අයදුම් කළ විට, දැන ගැනීමට හැකි වූයේ රජය විසින් වාර්ෂික බැංකු ණය පොලී අනුපාතය 12% සිට 8% දක්වා අඩුකර ඇති බවයි.
(අ) ඉහත සිද්ධිය කුළින් ගම්‍ය වන ව්‍යාපාර පරිසර සාධකය කුමක් ද?
(ආ) ඉහත සිද්ධියෙහි ඇතුළත් වන 'විකුම් රබර් නිපැයුම්' ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශ්ව දෙකක් ලියන්න. (ලකුණු 02 යි)

(මුළු ලකුණු 08 යි)

[නවවැනි පිටුව බලන්න.

3. (i) චෙක්පතක් ලිවීමේ දී සලකා බැලිය යුතු කරුණු දෙකක් ලියන්න. (ලකුණු 02 යි)
- (ii) පහත සඳහන් ප්‍රකාශ හතර ද අඟහසු ද යන්න දක්වන්න.
- (අ) ණයපතක් හෝ හරපතක් ලබා ගැනීමට බැංකු ගිණුමක් පවත්වාගෙන යාම අවශ්‍ය නොවේ.
- (ආ) සන්නිවේදනය තනි ක්‍රියාවක් නොව පොදු මූලිකාංග කිහිපයකින් සැකසී ඇති ක්‍රියාවලියකි.
- (ඇ) ජීවිතයක් හෝ දේපලක් රක්ෂණය කිරීමට යම් පාර්ශ්වයකට ඇති අයිතිය උපරිම විශ්වාසයයි.
- (ඊ) චෙක්පතක අණලදු සෑම විටම ජංගම ගිණුම් හිමියෙකු වේ. (ලකුණු 02 යි)
- (iii) විශේෂ රැස්වීමක් මාර්තු 27 වන දින ප.ව. 3 ට පාසලේ දී පවත්වන බව දන්වා විදුහල්පතිතුමා සියලුම දෙමාපියන්ට ලිපි තැපෑල් කරන ලදී.
- (අ) ඉහත සිද්ධියේ සඳහන් වන, සන්නිවේදන මූලිකාංග දෙකක් ලියන්න.
- (ආ) ඉහත (iii) (අ) සඳහා ඔබ සඳහන් කළ එක් එක් සන්නිවේදන මූලිකාංගය සඳහා නිදසුන බැගින් සිද්ධියෙන් උපුටා ලියන්න. (ලකුණු 02 යි)
- (iv) කාර්යාල සේවා බස් රථ රියදුරෙකු වන සරත් සෑම දිනකම පෙ.ව. 5 ට මාතර බස් නැවතුම්පොළින් පිටත්ව අධිවේගී මාර්ගය ඔස්සේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ දක්වා ගමන් කරයි. 'පිටකොටුව ඉන්ධන පිරවුම්හලින්' බස් රථයට ඩීසල් ලබා ගන්නා සරත් එදිනම ප.ව. 5 ට මාතර බලා පිටත් වේ.
- ප්‍රවාහන මූලිකාංග වන මාර්ගය, මාධ්‍ය, බලය සහ පර්යන්තය සඳහා නිදසුන් ඉහත සිද්ධිය ඇසුරෙන් වෙන වෙනම ලියන්න. (ලකුණු 02 යි)
- (මුළු ලකුණු 08 යි)
4. (i) ආයෝජන මාර්ගයක් තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු කරුණු දෙකක් ලියන්න. (ලකුණු 02 යි)
- (ii) පහත සඳහන් ප්‍රකාශ හතර ද අඟහසු ද යන්න දක්වන්න.
- (අ) කළමනාකරණ ක්‍රියාවලියේ ඉතා වැදගත්ම කළමනාකරණ කාර්යය මෙහෙයවීමයි.
- (ආ) ව්‍යාපාරයක අලෙවිය වැඩිකර ගැනීම සඳහා යොදාගන්නා විවිධ උපක්‍රම අලෙවිකරණ මිශ්‍රයේ ප්‍රචර්ධනයයි.
- (ඇ) ආයෝජනයක අවදානම සහ ප්‍රතිලාභය අතර සෘජු සම්බන්ධතාවක් පවතී.
- (ඊ) සංස්ථාපිත සමාගම්වල කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරාගැනීමට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනු ලබයි. (ලකුණු 02 යි)
- (iii) 'අමරස නිපැයුම්' ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කරනු ලැබූ 'කොස් ඇට පිටි' හඳුන්වාදීමේ කටයුතු ඉතා සාර්ථකව සිදුවිය. ඒ සඳහා අනුගමනය කළ පියවර කිහිපයක් පහත දැක්වේ.
- A - කොස් ඇට පිටි පැකට්ටුවේ ඇසුරුම පරිසර හිතකාමී ලෙස සකස් කිරීමට තීරණය කිරීම
- B - පළමු මාසයේ විකුණුම් වාර්තා විශ්ලේෂණය කිරීමෙන් පසු විකුණුම් මිල මත 2% ක වට්ටමක් ලබා දීම
- C - සෘජු බෙදාහැරීම් කටයුතු සඳහා විකුණුම් සේවකයින් බඳවා ගැනීම
- ඉහත එක් එක් පියවරෙහි සඳහන් වන කළමනාකරණ ක්‍රියාවලියේ කාර්යය සහ අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍ය ලියන්න. (පිළිතුරු සැපයීම සඳහා පහත ආකාරයේ ආකෘතියක් භාවිත කරන්න. පළමු පියවර (A) සටහන් කර දක්වා ඇත.)
- | පියවර | කළමනාකරණ කාර්යය | අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යය |
|-------|-----------------|----------------------------|
| A | සැලසුම්කරණය | නිෂ්පාදනය |
| B | | |
| C | | |
- (ලකුණු 02 යි)
- (iv) රුවන් තම රු. 500 000 ක විශ්‍රාම පාරිතෝෂිකය ස්ථාවර තැන්පතු වක ද, නුවන් තම රු. 500 000 ක විශ්‍රාම පාරිතෝෂිකය කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ද ආයෝජනය කරන ලදී. වසරක් අවසානයේ රුවන්ට රු. 40 000 ක් ද, නුවන්ට රු. 75 000 ක් ද ප්‍රතිලාභ ලෙස හිමි විය.
- (අ) ඉහත සිද්ධියේ රුවන් සහ නුවන් ලද ප්‍රතිලාභ හඳුන්වන පද වෙන වෙන ම ලියන්න.
- (ආ) සමාන මුදලක්, සමාන කාල පරිච්ඡේදයක් සඳහා ආයෝජනය කළ ද, රුවන්ට වඩා වැඩි ප්‍රතිලාභයක් නුවන්ට ලැබීමට හේතුව කුමක් ද?
- (ලකුණු 02 යි)
- (මුළු ලකුණු 08 යි)

[දහවැනි පිටුව බලන්න.

II කොටස - ගිණුම්කරණය
(ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න.)

5. (i) ව්‍යාපාරයක ලෙජරයේ දැකිය හැකි වගකීම් ගිණුම් දෙකක් ලියන්න. (ලකුණු 02 යි)
- (ii) ව්‍යාපාරයක සිදුවූ ගනුදෙනු දෙකකට අදාළ ද්විත්ව සටහන් පහත දැක්වේ.

(අ) ගැනුම් ගිණුම	හර	රු. 20 000
ණයහිමි ගිණුම	බැර	රු. 20 000
(ආ) මුදල් ගිණුම	හර	රු. 4 500
දුන් වට්ටම් ගිණුම	හර	රු. 500
ණයගැති ගිණුම	බැර	රු. 5 000

ඉහත සිදු වී ඇති එක් එක් ගනුදෙනුව ලියන්න.

(ලකුණු 02 යි)

- (iii) වාමරගේ ව්‍යාපාරයේ 2020.01.01 දිනට පැවති සියලුම වත්කම් සහ වගකීම් ශේෂ පහත දැක්වේ.

ලී බඩු	රු. 250 000
බඩු තොගය	රු. 140 000
ණයහිමියෝ	රු. 20 000
බැංකු ණය	රු. 100 000
මුදල්	රු. 30 000

2020.01.07 දිනෙන් අවසන් සතිය තුළ සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ.

1. රු. 20 000 ක බඩු තොගයක් ණයට ගැනීම
2. රු. 3 000 ක සේවක වැටුප් ගෙවීම
3. පිරිවැය රු. 40 000 ක් වූ බඩු තොගයක් රු. 50 000 කට අත්පිට මුදලට විකිණීම

අවශ්‍ය වන්නේ:

- (අ) ඉහත ගනුදෙනු ගිණුම්කරණ සමීකරණයට බලපාන ආකාරය දැක්වීම
(පිළිතුරු සැපයීම සඳහා පහත ආකාරයේ ආකෘතියක් භාවිත කරන්න.)

ගනුදෙනුව	වත්කම් (රු.)			=	ගිම්කම් (රු.)		වගකීම් (රු.)	
	ලී බඩු	+ බඩු තොගය	+ මුදල්	=	ගිම්කම්	+ බැංකු ණය	+ ණයහිමියෝ	
1.								
2.								
3.								

(ආ) ඉහත ගනුදෙනුවලට පසු 2020.01.07 දිනට ව්‍යාපාරයේ පහත අයිතමවල ශේෂ දැක්වීම

(1) මුදල් (2) ගිම්කම් (ලකුණු 04 යි)

- (iv) රාහුල්ගේ ව්‍යාපාරයේ 2020 දෙසැම්බර් මාසයේ මුදල් ගනුදෙනු පහත වගුවේ දැක්වේ. 2020.12.01 දිනට මුදල් ශේෂය රු. 12 500 ක් විය.

දිනය	ලෙජර් අංකය	වවුචර් අංකය	විස්තරය	වටිනාකම (රු.)
2020.12.02	01	-	බැංකු ණයක් ගැනීම	50 000
2020.12.05	-	001	බඩු තොගයක් ගැනීම	45 000
2020.12.10	-	002	කඩකුලී ගෙවීම	1 500
2020.12.15	02	-	අත්පිට විකුණුම්	25 000
2020.12.20	03	-	ණයගැතියෙකුගෙන් මුදල් ලැබීම	10 000
2020.12.30	-	003	සේවක වැටුප් ගෙවීම	30 000

අවශ්‍ය වන්නේ:

ඉහත ගනුදෙනු රාහුල්ගේ ව්‍යාපාරයේ මුදල් පොතේ සටහන් කර 2020.12.31 දිනට මුදල් පොත තුළනය කිරීම

(ලකුණු 04 යි)

(මුළු ලකුණු 12 යි)

[එකොළොස්වැනි පිටුව බලන්න.

6. (i) මුදල් පොත තුළින් ඉටු කරන කාර්ය දෙකක් ලියන්න. (ලකුණු 02 යි)
- (ii) සපත්තු නිෂ්පාදන ව්‍යාපාරයක නුපුහුණු ගිණුම් ලිපිකරුවකු විසින් 2020 සැප්තැම්බර් මාසය සඳහා පිළියෙල කළ නිෂ්පාදන පිරිවැය ලේඛනය පහත දැක්වේ.

(රු.)

සම් සඳහා පිරිවැය	30 000
සපත්තු සකසන්නාගේ වැටුප	15 000
කර්මාන්ත ශාලාවේ කුලිය	30 000
ප්‍රචාරණය	10 000
සපත්තු ඇලවීමේ ද්‍රව්‍ය	5 000
බෙදාහැරීමේ ලොරි රථ රියදුරාගේ වැටුප	10 000
මුළු නිෂ්පාදන පිරිවැය	100 000

- නිෂ්පාදනය කළ සපත්තු කුට්ටම් ගණන 200 කි.

සපත්තු කුට්ටමක නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න.

(ලකුණු 02 යි)

- (iii) කසුන්ගේ ව්‍යාපාරයේ 2020.12.31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමේ හර හා බැර තීරුවල එකතුව සමාන නොවී ය. වෙනසට හේතු පහත දැක්වේ.

- ගෙවූ විදුලි ගාස්තු රු. 7000 මුදල් පොතේ නිවැරදිව සටහන් කර විදුලි ගාස්තු ගිණුමට රු. 700 ක් ලෙස හර කිරීම
- විකුණුම් ගිණුමේ බැර පැත්ත රු. 2000 ක් අඩුවෙන් එකතු වී තිබීම
- යන්ත්‍ර අලුත්වැඩියා වියදම් රු. 15 000 යන්ත්‍ර ගිණුමට හර කර තිබීම
- ලද වට්ටම් ගිණුමේ ශේෂය වූ රු. 2300 ශේෂ පිරික්සුමට උපුටාගෙන නොතිබීම

අවශ්‍ය වන්නේ:

(අ) අවිනිශ්චිත ගිණුම

(ආ) 2020.12.31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමෙහි අවිනිශ්චිත ගිණුමේ ශේෂය පැවතියේ කුමන තීරුවේ ද යන්න සඳහන් කිරීම

(ලකුණු 04 යි)

- (iv) පහත දැක්වෙන්නේ සිරිමල්ගේ ව්‍යාපාරයේ 2020 දෙසැම්බර් මාසයේ බැංකු ගිණුම හා බැංකුවෙන් ලද බැංකු ප්‍රකාශනයයි.

බැංකු ගිණුම

දිනය	ලද අං.	විස්තරය	ස.පි	වටිනාකම (රු.)	දිනය	වවු. අං.	විස්තරය	ස.පි	වටිනාකම (රු.)
12.01		ශේෂය ඉ/ගෙ		22 000	12.05		ගැනුම් (812301)		20 000
12.08		චෙක් තැන්පත් (711322)		15 500	12.10		ණයහිමි (812302)		3 000
					12.16		චේතන (812303)		24 000
12.10		මුදල් තැන්පත්		25 000	12.26		කඩකුලී (812304)		5 000
12.28		චෙක් තැන්පත් (100100)		12 000	12.31		ශේෂය ප/ගෙ		22 500
				74 500					74 500

බැංකු ප්‍රකාශනය

දිනය	විස්තරය	හර (රු.)	බැර (රු.)	ශේෂය (රු.)
12.01	ශේෂය ඉ/ගෙ			22 000
12.07	චෙක් (812301)	20 000		2 000
12.10	චෙක් තැන්පත්		15 500	17 500
12.10	චෙක් (812302)	3 000		14 500
12.10	මුදල්		25 000	39 500
12.20	චෙක් (812303)	24 000		15 500
12.23	ස්ථාවර නියෝග ගෙවීම් (රක්ෂණ ගාස්තු)	2 000		13 500
12.30	බැංකු ගාස්තු	1 000		12 500

[දොළොස්වැනි පිටුව බලන්න.

අවශ්‍ය වන්නේ:

(අ) සිරිමල්ගේ ව්‍යාපාරයේ 2020.12.31 දිනට බැංකු ගිණුමේ ශේෂය සහ බැංකු ප්‍රකාශනයේ ශේෂය අසමාන වීමට හේතු ලිවීම

(ආ) සිරිමල්ගේ ව්‍යාපාරයේ 2020.12.31 දිනට බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කිරීම (ලකුණු 04 යි)
(මුළු ලකුණු 12 යි)

7. (i) ලාභ අරමුණු කර නොගත් සංවිධානයක ලැබීම් හා ගෙවීම් ගිණුම සහ ආදායම් ප්‍රකාශනය අතර ඇති වෙනස්කම් දෙකක් ලියන්න. (ලකුණු 02 යි)
- (ii) රත්නරු ළමා සමාජයේ සාමාජික සංඛ්‍යාව 50 කි. එක් සාමාජිකයකුගේ මාසික සාමාජික ගාස්තුව රු. 100 කි. 2020.12.31 දිනෙන් අවසන් වර්ෂයේ සිදු වූ ගනුදෙනු පහත දැක්වේ.

	රු.
2020 වර්ෂයේ දී ලැබුණු සාමාජික මුදල	40 000
පරණ පුවත්පත් අලෙවියෙන් ලද මුදල	500
විදුලි බිල ගෙවීම.....	12 000
සංග්‍රහ වියදම් ගෙවීම	1 500
ලී බඩු මිලදී ගැනීම සඳහා ගෙවීම	100 000
වෙනත් වියදම් ගෙවීම.....	2 500

- ලී බඩු වාර්ෂිකව 10% බැගින් ක්ෂය කරනු ලැබේ.

2020.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා රත්නරු ළමා සමාජයේ ආදායම් ප්‍රකාශනය පිළියෙල කරන්න.

(ලකුණු 02 යි)

- (iii) සිත්මිණගේ වෙළෙඳ ව්‍යාපාරයේ 2020.12.31 දිනට ශේෂ පිරික්සුම පහත දැක්වේ.

	හර (රු.)	බැර (රු.)
2020.01.01 දිනට තොගය	28 000	
ගැනුම්	350 000	
ගෙන ඒමේ කුලී.....	1 500	
විකුණුම්		480 000
ණයගැතියෝ	37 000	
ණයගිම්මියෝ		50 000
ආයෝජන	50 000	
විදුලි ගාස්තු	25 000	
මුදල් ශේෂය.....	40 000	
බැංකු ශේෂය		12 000
දුන් වට්ටම්	1 200	
ලද වට්ටම්		2 700
ඉඩම් සහ ගොඩනැගිලි (පිරිවැයට)	400 000	
ප්‍රචාරණ වියදම්	20 000	
8% බැංකු ණය		100 000
ප්‍රාග්ධනය		308 000
	<u>952 700</u>	<u>952 700</u>

අතිරේක තොරතුරු:

- 2020.12.31 දිනට ඉතිරි තොගය රු. 32 000 කි.
- 2020.12.31 දිනට ණයගැතියන්ගෙන් රු. 2 000 ක් බොල් ණය ලෙස කපා හරින ලදී.
- ලැබිය යුතු ආයෝජන ආදායම රු. 5 000 කි.

අවශ්‍ය වන්නේ:

(අ) 2020.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය

(ලකුණු 04 යි)

(ආ) 2020.12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(ලකුණු 04 යි)

(මුළු ලකුණු 12 යි)
